

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල - 2015

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2005 අගෝස්තු 24 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 23 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. අරමුදලේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාල වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කොන්ත්‍රාත්කරුවකු වෙත 2015 ජූනි 22 දින හා 2015 ජූනි 30 දින නිකුත් කරන ලද පිළිවෙලින් රු.7,400,000 ක අත්තිකාරම් ඇපකරය හා රු.2,400,000 ක කාර්යසාධන බැඳුම්කරයට අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත් ගිවිසුම පරිදි නිම නොකිරීම නිසා සේවායෝජක විසින් බැඳුම්කර මුදල් කිරීම සඳහා ඉදිරිපත් කර තිබුණු අණකරය ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) අරමුදල විසින් නිකුත් කරන ලද අත්තිකාරම් ඇපකරයකට හා කාර්යසාධන බැඳුම්කරයකට අදාළ ඉදිකිරීම් නිසි පරිදි නිම නොකිරීම හේතුවෙන් අදාළ සේවායෝජක විසින් කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර තිබියදී විධිමත් අනුමැතියකින් තොරව සහ කොන්ත්‍රාත් ගිවිසුමක් නොමැතිව අරමුදල විසින් වෙනත් කොන්ත්‍රාත්කරුවෙකු යොදවා එම ඉදිකිරීම් රු.5,700,000 ක පිරිවැයකට නිමකර තිබුණි. ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල ගිණුම්ගත කිරීමෙන් තොරව එම කොන්ත්‍රාත්කරුගෙන් අයවිය යුතු රු.5,199,307 ක් හිලව කිරීමේ අරමුණින් ඉදිරියට ගෙනෙන ලද අනිරීක්ෂණයට එරෙහිව කපාහැර තිබුණි.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) 2005 අගෝස්තු 24 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 7 වගන්තිය	අරමුදලේ භාරකාර මණ්ඩලයේ සභාපති හෝ භාරකරුවන් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් දරන ලද වියදම් ප්‍රතිපූර්ණයකර ගැනීමක් මිස තමන් විසින් සලසන සේවය සඳහා කිසිදු දීමනාවක් අරමුදලෙන් ලබා ගැනීමට හිමිකම් නොමැති වුවද ඊට පටහැනිව සමාලෝචිත වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් සභාපති දීමනා හා භාරකාර මණ්ඩල රැස්වීම් දීමනා ලෙස එකතුව රු. 7,377,100 ක් ලබා ගෙන තිබුණි.
(ආ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	පරිගණක සහ මෘදුකාංග සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් විධිමත් පරිදි පවත්වා නොතිබුණි.

2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම.

පහත සඳහන් ගණුදෙනු සම්බන්ධයෙන් ඒවා ඉදිරියෙන් දක්වා තිබූ සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

විෂයය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
-----	-----	-----
	රු.	
(අ) වියදම් ප්‍රතිපූර්ණ	450,000	පියවන ලද බිල්පත්
(ආ) ණයගැතියෝ	70,576,790	ශේෂ සනාථ
(ඇ) ලිඛිත සවිකිරීම් සහ කාර්යාල උපකරණ	6,633,368	ස්ථාවර වත්කම් ලේඛන
(ඈ) පෙර ගෙවීම්	613,367	} විස්තරාත්මක උපලේඛන
(ඉ) මාර්ගස්ථ මුදල්	5,239,219	

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 36,930,287 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 133,519,853 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 96,589,566 ක පිරිහීමක් විය. ඇප බැඳුම්කර ආදායම් රු. 54,827,041 කින්, විශේෂ ව්‍යාපෘති ඇප බැඳුම්කර ආදායම් රු. 25,643,750 කින් සහ ස්ථාවර තැන්පතු පොලී ආදායම් රු. 20,644,467 කින් අඩුවීම සහ කොන්ත්‍රාත්තුගත සේවා වියදම රු. 3,585,960 කින් වැඩිවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා මූල්‍ය අතිරික්තය අඛණ්ඩව වර්ධනය වී තිබුණද 2014 වර්ෂයට සාපේක්ෂව 2015 දී මූල්‍ය ප්‍රතිඵලය සියයට 72 කින් පිරිහී තිබුණි. සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු සහ ජංගම නොවන වත්කම් සඳහා ක්ෂයවීම් සැලකිල්ලට ගැනීමේදී 2011 වර්ෂයේදී රු.24,726,684 ක්වූ අරමුදලේ දායකත්වය 2013 වර්ෂයේදී රු.166,685,641 ක් දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබුණද 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේදී එය සියයට 57 කින් අඩු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2005 අගෝස්තු 24 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුව අනුව දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන්ගේ කර්මාන්තවලට අදාළව ඉදිරිපත් කිරීමට අවශ්‍යවන්නා වූ ලංසු ඇපකර සහ කාර්යසාධන ඇපකර වැනි බැඳුම්කර නිකුත් කිරීම සහ ඒ සඳහා අවශ්‍යවන්නා වූ අරමුදල් සම්පාදනය කර ගැනීම ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ අරමුණු විය. පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද බැඳුම්කර සංඛ්‍යාව සහ සමාලෝචිත වර්ෂයේ නිකුත් කළ බැඳුම්කර සංඛ්‍යාව පිළිවෙලින් 3,039 ක් සහ 1,559 ක් අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව නිකුත් කළ බැඳුම්කර සංඛ්‍යාවේ 1,480 ක නොහොත් සියයට 48.7 ක අඩුවීමක් නිරීක්ෂණය විය.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව හා කාර්යසාධන ඇගයීමකින් තොරව ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු නිලධාරීන් 05 දෙනෙකු වෙත රු.480,000 ක දිරිදීමනාවක් හා කාර්ය පැවරුම් මත සේවයේ නියුතු නිලධාරීන් 29 දෙනෙකු සේවක අභිප්‍රේරණ දීමනා ලෙස රු.1,857,000 ක් ගෙවීම් කර තිබුණි.
- (ආ) මාසික කුලී පදනමින් ලබා ගෙන තිබූ මෝටර් රථ 02 ක් සඳහා සමාලෝචිත වර්ෂය තුළදී රු. 2,064,334 ක් වැයකර තිබූ අතර ඉන්ධන සඳහා රු. 494,098 ක් වැයකර තිබුණි. මෙම මෝටර් රථ ධාවනය කළ දුර ප්‍රමාණය රාජකාරිය සහ අදාළ නිලධාරියා පිළිබඳව තොරතුරු දැක්වෙන පරිදි දෛනික ධාවන සටහන් සකස් කර නොතිබූ අතර ධාවනය කරන ලද කිලෝමීටරයක පිරිවැය ගණනය කර වියදමේ පිරිමැසුම්දායීභාවය සහ ඵලදායීත්වය තහවුරු කර නොගෙන ගෙවීම් කර තිබුණි.
- (ඇ) අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් සත්‍ය පිරිවැය වෙනුවට මාසයකට රු. 100,000 ක ඇස්තමේන්තුගත මුදලක් බැගින් සමාලෝචිත වර්ෂයේදී රු.1,200,000 ක් අරමුදල විසින් ගොඩනැගිලි හිමිකරු වෙත ගෙවා තිබුණි. විධිමත් විදුලි බිල්පත් නොමැති බැවින් මෙම වියදම තාක්වික වියදමක් ලෙස විගණනයේ දී පිළිගත නොහැකි විය.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ 04 ක කාලයක සිට ණයගැතියෙකුගෙන් අයවිය යුතුව තිබූ රු. 20,800,000 ක් අය කර ගැනීමට අවශ්‍ය පියවර නොගෙන 2015 ජූනි 04 දිනැති අංක 046 දරන සභා තීරණය මගින් ගිණුම් වලින් කපාහැර තිබුණි.
- (ආ) කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් සේවයෝජකයින් වෙත අරමුදල විසින් නිකුත් කරන ලද ඇප බැඳුම්කර මුදල් කිරීම හේතුවෙන් ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල විසින් සේවයෝජකයින්ට ගෙවනු ලැබූ, පෙර වර්ෂයන්ට අදාළව රු. 22,840,202 ක් සහ සමාලෝචිත වර්ෂයට අදාළ රු.47,736,588 ක් වූ මුදල් අදාළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයකර ගැනීම සඳහා බේරුම්කරුවෙකු පත් කර නීතිමය පියවර ගෙන නොතිබුණි.
- (ඇ) අරමුදලේ ගිණුම් පිළියෙල කිරීම සඳහා ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනයේ නිලධාරීන් 17 දෙනෙකු වෙත සමාලෝචිත වර්ෂය තුළදී රු. 1,490,400 ක් ගෙවා තිබුණි. ඒ සඳහා ඔවුන්ට කිසිදු ආකාරයක පත්වීම් පිරිනැමීමක් හෝ සේවා ගිවිසුම්වලට එළඹීමක් සිදුකර නොතිබූ බැවින් එම ගෙවීම්වල විධිමත්භාවය විගණනයේ දී තහවුරු කර ගැනීමට නොහැකි විය.
- (ඈ) 2011 ජනවාරි 27 දිනැති අංක පීඊඩී/56 දරන පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛය ප්‍රකාර මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව ස්ථාවර තැන්පතු වල රු.778,972,629 ක් ආයෝජනය කර තිබුණි.
- (ඉ) අරමුදලේ බේරුම්කරු වන භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව අරමුදල විසින් නිකුත් කළ හැකි ඇපකර වටිනාකමේ උපරිම සීමාව අදාළ කාලපරිච්ඡේදයේ අරමුදලේ හිමිකම් මෙන් දස ගුණයක් බව 2012 පෙබරවාරි 08 දිනැති සංශෝධිත භාර ගිවිසුමේ දක්වා තිබුණි.

(ඊ) මුදල් රෙගුලාසි 71 සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛ අංක 30 පිළිබඳව සලකා බැලීමකින් තොරව ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් පහත සඳහන් ගෙවීම් අනුමත කර තිබුණි.

- (i) අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති නිලධාරීන් වෙත තම මාසික පාරිශ්‍රමිකයට අතිරේක වශයෙන් රු. 300,000 ක ජීවන වියදම් දීමනා ගෙවීම.
- (ii) එක් නිලධාරියෙකුට වර්ෂයකට රු. 500,000 ක උපරිමයකට යටත්ව හදිසි අනතුරු සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වූ වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා අංක 09/2013 දරන කළමනාකරණ මණ්ඩල තීරණය මගින් අවසර ලබාදී තිබුණි. මේ සඳහා සමාලෝචිත වර්ෂයේ දී නිලධාරීන් 21 දෙනෙකු වෙත වෛද්‍ය බිල්පත් පියවීම සඳහා අරමුදලින් රු. 2,089,132 ක් ගෙවීම් කර තිබුණි.
- (iii) භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ඉතිරි කරගත් විවේක නිවාඩු වෙනුවෙන් අරමුදලේ නිලධාරීන්ට රු. 263,786 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවීම් කර තිබුණි.

(උ) අරමුදල විසින් කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ඇප සහ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇප මුදලක් ලබා ගැනීම වෙනුවට කොන්ත්‍රාත්කරුවන් වෙත අදාළ සේවා යෝජකයන් අත්තිකාරම් ලෙස ගෙවනු ලැබූ රු.24,280,338 ක මුදල නිසි අධිකාරි බලයකින් තොරව අරමුදලේ මුදල් ලෙස ගිණුම්ගත කර තිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2009 ජූලි 08 දිනැති අංක පීටීඩී/පීයූ දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛ ලිපිය ප්‍රකාරව හා 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයට අනුකූලව සියලුම ව්‍යවස්ථාපිත ආයතන විසින් සිය සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වන අතර බඳවාගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටි, සේවක සංඛ්‍යාව සහ වැටුප් පරිමාණ සංශෝධනය කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවත් අනුමත කාර්ය මණ්ඩලයක් නොමැතිව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නිලධාරීන් 05 දෙනෙකුගෙන් හා කාර්ය පැවරුම් පදනම මත බඳවා ගත් නිලධාරීන් 29 දෙනෙකුගෙන් අරමුදල පවත්වාගෙන යනු ලබන බැවින් ස්ථීර කාර්ය මණ්ඩලයක් නොමැතිව එහි කටයුතු සම්බන්ධයෙන් වගකීම් දැරීමට ඇති හැකියාව පිළිබඳව පැහැදිලි නොවිණි.
- (ආ) කාර්ය පැවරුම් පදනම මත බඳවා ගෙන ඇති නිලධාරීන්ගේ සේවා කාලය කාර්ය පැවරුම් අනුව බණ්ඩනය නොකර අබණ්ඩව වර්ෂ 01 සිට වර්ෂ 11 දක්වා කාලයක් සේවය ලබාගෙන තිබූ අතර ඔවුන්ට කාර්ය පැවරුම් මත ගෙවීම් කිරීම වෙනුවට මාසික වැටුපක් ගෙවා තිබුණි. මෙයින් නිලධාරීන් 20 දෙනෙකුගේ අබණ්ඩ සේවා කාලය වර්ෂ 03 ඉක්මවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

අරමුදල ආරම්භයේ සිටම එහි කටයුතු සහ ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශයක් මගින් හෝ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කර නොතිබුණි.

5.2 විගණන කමිටු

අරමුදල ආරම්භක අවස්ථාවේ සිටම විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කිසිවක් පවත්වා නොතිබුණි. තවද අරමුදලේ නිලධාරීන් අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලටද කැඳවා නොතිබුණි.

5.3 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය පරිදි 2002 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින්වර අරමුදලේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

පද්ධති පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) කාර්ය මණ්ඩල පරිපාලනය	අරමුදල සඳහා වෙනම සේවක පිරිසක් බඳවාගෙන විධිමත් රැකියා විස්තර ලබා දී කාර්යයන් ඉටු කර නොගැනීම.
(ආ) මූල්‍ය කළමනාකරණය	භාර ඔප්පුවේ 7 වන වගන්තියේ සඳහන් පරිදි වියදම් කළමනාකරණය නොකිරීම.